

**ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව**  
**කාණ්ඩ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ යටතේ**  
**LAND COMMISSIONER GENERAL'S DEPARTMENT**

නො. 07, ග්‍රෙගරි මාවත, කොළඹ 07.  
 இல. 07, கிரேகரீஸ் மாளிகைத் தெரு, கொழும்பு 07.  
 No. 07, Gregory's Avenue, Colombo 07.

දුරකථන අංකය } 2684051  
 ෆැක්ස් අංකය }  
 විද්‍යුත් තැපෑල } Landcom@silnet.lk  
 විද්‍යුත් තැපෑල අංකය }  
 E-mail }

මගේ අංකය }  
 எனது இல. }  
 MY NO }

3/2/6/රනබිම වතුලෙබි

ඔබේ අංකය }  
 உமது இல. }  
 YOUR NO }

දිනය }  
 නිකුත් }  
 DATE } 2007/09/27

**වතුලෙබි අංක 2007/3**

සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්,  
 නියෝජ්‍ය / සහකාර ඉඩම් කොමසාරිස්වරුන් (අන්තර් පළාත්).

**ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ**  
**නිකුත් කර ඇති ප්‍රදාන පත් වල පසු කටයුතු.**

ශ්‍රී ලංකාව තුළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් කැබලි මිලිගත 1.2 පමණ ප්‍රමාණයක් සඳහා මේ වන විට ප්‍රදාන පත් නිකුත් කර ඇති අතර වර්ධමාන ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන් සුරැකි වීම සමග මෙම ප්‍රදාන පත් වල පසු කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් වන මහජන ඉල්ලීම් ක්‍රමයෙන් ඉහළ යන බව පෙනීගොස් ඇත. මේ නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා කාර්ය මණ්ඩල වලට ප්‍රදානපත් වල පසු කටයුතු සම්බන්ධව නිසි අවබෝධයක් තිබීම හා සෑම කාර්යාලයකම එකඟතාවයෙන් කටයුතු කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීම අවශ්‍ය බව පෙනීගොස් ඇත. එබැවින් දැනට නිකුත් කර ඇති වතුලෙබි හා ලිපි මගින් දී ඇති උපදෙස් සංශෝධනය කරමින් මෙම වතුලෙබි නිකුත් කරනු ලැබේ. මෙහි සඳහන් කරුණු සම්බන්ධව වෙනත් වතුලෙබි හා ලිපි මගින් දෙනු ලැබූ උපදෙස් සමග ගැටීමක් ඇති වේ නම් එම උපදෙස් අවබෝධය මෙම වතුලෙබියේ උපදෙස් ක්‍රියාත්මක වන බව සැලකිය යුතුය.

සාමාන්‍යයෙන් ප්‍රදානපත් වල පසු කටයුතු අතර සහභාග සඳහන් අවස්ථා වලට බැඳී ඉල්ලීම් දක්නට ලැබේ.

01. ප්‍රදාන පත් වල කොන්දේසි ලිහිල් කරගැනීම.
02. ප්‍රදාන පත් වල වරද නිවැරදි කරගැනීම.
03. ප්‍රදාන පත් වල උරුම් හඟවුරු කරගැනීම.
04. විවිධ ගැටලු නිසා බෙදා නොදී කාර්යාලයේ රඳවාගෙන ඇති ප්‍රදානපත් පිළිබඳ කටයුතු.
05. ප්‍රදානපත් බැහැර කිරීම.

**I කොටස**

**ප්‍රදාන පත් වල කොන්දේසි ලිහිල් කරගැනීම.**

අතුරු බේදීම සඳහා ඉඩ හැකි ඉ. නො. 143 ආකෘතියෙන් නිකුත් කර ඇති ප්‍රදාන පත් මෙන්ම අතුරු බේදීමට ඉඩ ඇති ඉ. නො. 142 ආකෘතියෙන් නිකුත් කර ඇති ප්‍රදාන පත් වල ඉඩම්, III වන උපලේඛනයට අයත් ආවේන් අතර කොටස් කර ගැනීම සඳහා අවම බෙදුම් වහසල ලිහිල් කරන ලද හවු ප්‍රදාන පත් ලබාගැනීමේ අරමුණ

ඇතිව කරනු ලබන ඉල්ලීම් වැඩි වශයෙන් ඉදිරිපත් වනු ඇතිය හැකිය. දැනටමත් මෙම කොන්දේසි ඉටු කිරීම සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කරගෙන යන බැවින් ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර වැරදි ඉල්ලීම් භාරගැනීම සීමා කිරීමට කටයුතු කරන ලෙස මෙයින් උපදෙස් දෙනු ලැබේ. ඉදිරියේදී මේ අන්දමේ ඉල්ලීම් ලැබුණු විට III වන උපලේඛනයට ඇතිවන නිවාස ඉදිකරගෙන හෝ සංවර්ධනය කරගෙන සිටින අවස්ථාවක එම ඉඩම අවම කොටස් කර ගැනීමට කරන ඉල්ලීම් හෝ වැරදි කඩල අවශ්‍යතාවක් ඇති ඉල්ලීම් සම්බන්ධව පමණක් ක්‍රියා කිරීම සුදුසුය. දැනටමත් මේ අන්දමේ නියෝජ්‍ය ප්‍රධාන පත්‍ර සංඛ්‍යාවක් රජයට ආපසු භාරගැනීම සඳහා ලැබීම නිසා මා මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ද අධිරාජ්‍යාචාර්යවරයාගේ අති බව සිහිපත් කරමි.

කොන්දේසි ලිහිල් කරගැනීමට අදාළ වැරදි ඉල්ලීම් සම්බන්ධව පහත සඳහන් පියවර ගැනීමට ක්‍රියා කළ හැකිය.

- (i) මේ සමග අමුණා ඇති ඇමුණුම I ආකාරයේ වාර්තාවක් අදාළ පරිදි පලාත් ඉඩම් කොමසාරිස් හෝ මා වෙත එවන විටිතාපත්‍රය ආපසු රජයට භාර ගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම.
- (ii) අනුමැතිය ලද පසු අදාළ ප්‍රදානපත්‍රය ආපසු රජයට භාරදීමේ ප්‍රකාශයක් ඇමුණුම 2 මගින් ප්‍රදානපත්‍රකරු / අවිභවකරු / උරුමකරුගෙන් ආපසු රජයට භාරගෙන, එම ප්‍රකාශය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි නොකර පැරණි ප්‍රදානපත්‍රය, එහි කාර්යාල පිටපත සමග එම ප්‍රදානපත්‍ර අත්‍ය හා රේඛා චිත්‍රය ද භාවිතා කර ප්‍රදානපත්‍රකරු හෝ උරුමකරුවන් තමන් තව ප්‍රදානපත්‍රයක් පිළියෙල කර අදාළ පරිදි පලාත් ඉඩම් කොමසාරිස් මගින් මා වෙත එවන්න.
- (iii) ප්‍රදානපත්‍රය අවලංගු කළ බව මා විසින් දැනුම් පසු පැරණි ප්‍රදානපත්‍රය ලියාපදිංචි කර තිබුණේ නම් රජයට ප්‍රදානපත්‍රය භාරදුන් ප්‍රකාශය ලියාපදිංචි කර එම ප්‍රකාශය පැරණි ප්‍රදානපත්‍රයට අමුණා එම ප්‍රදානපත්‍ර වෙලුමේ ගොනු කරන්න. ඉන් පසුව තව ප්‍රදානපත්‍රය ද එම පත්ඉරුවේම ලියාපදිංචි කරවා ගිණිකරුවා භාරදෙන්න.

**II කොටස**

**ප්‍රදාන පත්‍ර වල වරද නිවැරදි කරගැනීම.**

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදානපත්‍ර වල වැරදි නිවැරදි කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවිධාකාරයෙන් ක්‍රියා කරන බව යෙහි ගොස් ඇත. එබැවින් මේ පිළිබඳ පහත සඳහන් සාහැල්ලු කිරීම කරමි.

- (අ) **වැරදි නිවැරදි කිරීමේ නීතිමය පදනම**  
 ප්‍රදානපත්‍රයක වරද නිවැරදි කිරීමට ප්‍රතිපාදන සලසා ඇත්තේ රජයේ ඉඩම් ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේය. එයට අංක 7 දරණ රෙගුලාසිය ද අදාළවේ.
- (ආ) **වරද නිවැරදි කරන්නේ කවරුන් විසින්ද ?**  
 රජයේ ඉඩම් ආඥා පනතේ 20 වෙනි වගන්තිය සඳහා පනවා ඇති 7 වෙනි රෙගුලාසිය අනුව ප්‍රදාන පත්‍රයක වරදක් නිවැරදි කිරීමේ බලය ඇත්තේ ඉඩම් කොමසාරිස් පනරාල වරයාටය. එම බලය මෙන් 1991.05.08 දිනැති චක්‍රලේඛයක් පලාත් ඉඩම් කොමසාරිස්වරුන්ට හා අන්තර් පලාත් වල නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරුන්ට පවරා දී ඇත.

**(ඇ) වරද නිවැරදි කිරීමේ සීමා**

නිවැරදි කළයුතු තරම් වරදක් ඇති බවට හා එම වරද යළිකර වසීන් නිතර මනා සිදු කළ වරදක් නොවන බවට සැකීමකට පත්විය යුතුය. තවද අදාළ වරද ඉඩම් ලෙපරයේ සහ බලපත්‍රයේ සඳහන් තොරතුරු වලට අනුකූල වන තරමේ නිවැරදි කිරීමක් අවශ්‍ය වන වරදක් විය යුතුය. මේ සටහන් සම්පූර්ණයෙන්ම ඉඩම් පිළිබඳ විග්නරය හෝ සම්පූර්ණයෙන්ම ප්‍රධාන නිමිණ වෙනස් වන ආකාරයේ සංශෝධන සිදු කළ හොත්, එවැනි සංශෝධනයක් අවශ්‍ය කළ හැකි පිළිබඳව උපදෙස් අදාළ පරිදි පළාත් ඉඩම් කොමසාරිස්වරයන් හෝ මහෙත් විමසන්න.

**(ඈ) නිවැරදි කරන ආකාරය**

- (i) වරදක් නිවැරදි කරදෙන ලෙස අදාළ ප්‍රදානලාභියාගෙන් ඉල්ලීමක් දිවුරුම් ප්‍රකාශයක සිටුවාපයක් ලබාගන්න. (ඇමුණුම 3) (අදාළ සංශෝධන සහතිකයක් නිවැරදි කරන අවශ්‍ය සාක්ෂි ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය.)
- (ii) එම ඉල්ලීම ගැන අදාළ පරිදි භ්‍රම නිලධාරියාගේ හෝ ක්ෂේත්‍ර උපදෙසකගේ හා ජනපද නිලධාරියාගේ වාර්තා ගන්න. (ඇමුණුම 4)
- (iii) ප්‍රාදේශීය ලෙකම්ගේ නිර්දේශය අදාළවන පරිදි පළාත් ඉඩම් කොමසාරිස් හෝ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්කර පළාත්) වෙත යවන්න. (ඇමුණුම 5)

මූලික නිර්දේශය යටතේ ප්‍රදානපත්‍රයේ වරද නිවැරදි කිරීම පිළිබඳ සටහන් නිසිවින් තැබීම අවශ්‍ය නැත. එම වාර්තා ලද පසු පළාත් ඉඩම් කොමසාරිස් හෝ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, (අත්කර පළාත්) සහ අදාළ ප්‍රදානකරු යන දෙදෙනාම ප්‍රදානපත්‍රයේ හා කාර්යාල පිටපතේ අදාළ සංශෝධන සටහන් සබා අත්සන් කර, ප්‍රදාන පත්‍රයේ මුල් පිටපතෙන් සැහතික කරන ලද ජායා පිටපතක් ද සමඟ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත යවා ලියාපදිංචි කරවා මුල් පිටපත හා කාර්යාල පිටපත මඟ වෙත එවනු ඇත. මේ සම්බන්ධව මේ වන විට අවනන් ක්ෂාමාර්ගයක් මඟින් කාර්යාල මගින් පාහීමක් තිබේ නම් කරුණකර එම ක්ෂාමාර්ගය අත්හිටුවා මෙම උපදෙස් පරිදි ක්ෂාමාර්ග ප්‍රදානපත්‍ර වලට අදාළ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන්න. නිවැරදි කළයුතු කරුණු එක් අවස්ථාවක යොදන පිටපතක් මගින් නිවැරදි කිරීමට නිර්දේශ කළයුතු අතර පිටසත් නිතර නිතර ප්‍රදානපත්‍රයේ යෙදීමට නිර්දේශ නොකළ යුතුය.

**III කොටස**

**ප්‍රදාන පත්‍ර වල උරුම සහතික කිරීම.**

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක පසු අයිතිය ප්‍රදානකරු විසින් නම් නොකර මිය ගිය අවස්ථාවක කලක්‍රයා ජීවත්ව සිටින්නේ නම් ඔහුට / ඇයට ජීවිත භුක්තිය හිමි වන අතර කලක්‍රයා නොමැති වීමක III වන උපලේඛනයක මුල් සුදුස්සාට ඉඩමේ උරුමය සාරෝපණය වේ. උරුම සාරෝපණය වීම ප්‍රදානපත්‍රකරුගේ මරණය සමගම නිතිම ක්‍රියාත්මක වීම මත සිදුවේ. උරුමකරුගේ උරුම සාරෝපණය කිරීමේ දැනුම් විසින් සහතික කරන කරු ආරම්භ නොවේ යැයි නොසැලකිය යුතුය. මහජනතාව තුළ මෙම නිතිමය තත්ත්වය පිළිබඳ ඇති නොදැනුවත්කම නිසා ප්‍රදාන පත්‍රයකට ඇති නම් උරුම සහතික කර එය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඉහළ යොස් ඇති බැවින් මෙහිදී ප්‍රාදේශීය

ලේකම්වරුන්ට නීතියේ හෝ විද්‍යාත්මක වල සඳහා කොටස අමතර පරිපාලනමය කටයුත්තක් සැටර් ඇත. දැනට පවතින සමාජ හා ආර්ථික පසුබිම් තුළ III වන උපලේඛනයේ මුල් පුද්ගලයාට පමණක් උරුම සහතික කර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට යාමේදී ඒකාල සමාජ ගැටලු මෙන්ම විරෝධතා එල්ලවනු ඇතිව හැකිය. මේ තත්වය මත ඉඩම් සංවර්ධන ආඥා පනතට දුදුසු සංශෝධන දැනට යෝජනා කර තිබෙන නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් මගේ 2006/1 වනුලේඛනයේ උපදෙස් මත ක්‍රියා කිරීම අවශ්‍යය.

III වන උපලේඛනයේ මුල් පුද්ගලයා හා ඉඩම් ගුණිති විඳින අනෙකුත් අයගේ එකඟතාව මත සම්බන්ධ ක්‍රියාත්මක කිරීම සඳහා උරුම සහතික කිරීමට මගේ 2006/1(i) වනුලේඛනයේ උපදෙස් දී ඇති නිසා එවැනි අවස්ථාවක මේ සමග ගඳුන්වා දී ඇති ආකෘති භාවිතා කරමින් උරුම සහතික කිරීම කළ හැකිය. උරුම සහතික කිරීම සඳහා විවිධ ආකෘති පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල භාවිතා කරන බවට පෙනී ගොස් ඇති නිසා මේ යම්ද, ගඳුන්වා දෙන ආකෘති පමණක් භාවිතා කිරීමට කරුණාකර කටයුතු කරන්න. වනුලේඛනයේ උපදෙස් නැති අවස්ථාව සඳහා මෙම ආකෘති විවිධාකාරයෙන් සංශෝධනය කරමින් භාවිතා කිරීම අත්හිටුවන්න. වෙනත් අවශ්‍යතාවන් ඇති අවස්ථාවන් ඇත්නම් ඒ පිළිබඳව මගේ උපදෙස් ලබාගැනීමට කරුණාකර කටයුතු කරන්න.

භාවිතා කළ යුතු ආකෘති මෙසේය.

- (i) ඇමුණුම 6 ආකෘතිය III වන උපලේඛනයේ මුල් පුද්ගලයාගේ ඉඩමේ මුල් අයිතිය සහතික කරදීම සඳහා.
- (ii) ඇමුණුම 7 ආකෘතිය ප්‍රදානපත්‍රකරුගේ කලත්‍රයාගේ ජීවිතගුණිතිය සහතික කරදීම සඳහා.

**IV කොටස**

**විවිධ ගැටලු නිසා කාර්යාලයේ රඳවාගෙන ඇති ප්‍රදානපත්‍ර**

**(1) අතිගරු ජනාධිපතිතුමා අත්සන් කිරීමට පෙර ප්‍රදානපත්‍රකරු මියගිය දිමනාපත්‍ර**

මෙම ප්‍රදානපත්‍ර වල වලංගුතාවයක් තැන. ඒවා අතිගරු ජනාධිපතිතුමා අත්සන් කර ඇති බැවින් ප්‍රමාදවත් භාරකරු එවා අවලංගු කරවා ගැනීමට ක්‍රියා කළ යුතුය. එබැවින් මියගිය ප්‍රදානපත්‍රකරුගේ මරණ සහතිකය ද සමග මියගිය පුද්ගලයාත්, ප්‍රදානපත්‍රකරුත් එකම පුද්ගලයෙකු බවට සහතික කර ප්‍රදානපත්‍රය හා එහි කාර්යාල පිටපත සමග දඳුළු පරිදි පළාත් ඉඩම් කොමසාරිස් හෝ මා වෙත එවන්න.

සළාත් ඉඩම් කොමසාරිස්වරුන් වෙත ලැබෙන එවැනි ප්‍රදානපත්‍ර පිළිබඳව මගේ 5/2/4.සටම/2005 සහ 2005.06.29 ලිපියේ උපදෙස් පරිදි ක්‍රියාකර ප්‍රදානපත්‍ර අවලංගු කර මිබ වෙත දැන්වා එවනු ඇත. මා වෙත ලැබෙන ප්‍රදානපත්‍ර අවලංගු කර තියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) මගින් මිබ වෙත දැන්වා එවීමට කටයුතු කරමි.

මේ අන්දමින් ප්‍රදානපත්‍ර අවලංගු කළ බවට මිබ වෙත දැන්වූ පසු එම ප්‍රදානපත්‍රය ලියාපදිංචි කර තිබුණේ නම් මෙහි ගඳුන්වා දී ඇති ඇමුණුම 8 ආකෘති පත්‍රය අනුව ප්‍රකාශයක් පිටපත් 3 කින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අදාළ පත්තරුවේ ලියාපදිංචි කරවා එයින් පිටපත් 2 ක් ආපසු ගෙන්වා ගෙන එක් පිටපතක් අවලංගු කළ ප්‍රදානපත්‍රය සමග ප්‍රදානපත්‍ර වෙලුමේ යොදුණු කර තබාගන්න. ඒ බවට සටහනක් ලෙපරයේ යොදන්න. ඉන්පසු අවලංගු කළ ප්‍රදානපත්‍රයේ අංකය හා රේඛා විෂය භාවිතා කර ජීවිත ගුණිතකරු / උරුමකරු තමන් හට ප්‍රදානපත්‍රයක් අදාළ වන පරිදි පිළියෙල කර එවන්න.

ලියාපදිංචි නොකර තිබූ ප්‍රදානපත්‍රයක් නම් අවලංගු කළ බව දැන්වූ පසු එය ප්‍රදානපත්‍ර වෙලුමේ ඇමුණුම 8 ප්‍රකාශයක් සමඟ නොගනු කර තබන්න. ප්‍රදානය අවලංගු කළ බවට සටහනක් ලෙස රජයේ ද තබන්න. අවලංගු ප්‍රදානපත්‍රයක් අවලංගු කිරීමෙන් පසු එම ඉඩම සම්බන්ධයෙන් බලපවත්වන්නේ ඉඩම සඳහා මුලින් ලබා දී තිබූ ඉඩම සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කළ බලපත්‍රයයි. එම පදනම යටතේ ඉඩම සඳහා ගිණිකරුවන්ගේ අත්සන ගැනීමට කටයුතු කරන්න.

**(2) අතිගරු ජනාධිපති කුමා අත්සන් කිරීමෙන් පසු ප්‍රදානපත්‍රකරු මිය ගිය ප්‍රදානපත්‍ර.**

මෙම ප්‍රදානපත්‍රය නීත්‍යානුකූල ප්‍රදානපත්‍රයක් සේ සැලකිය යුතුය. එම ප්‍රදානපත්‍ර ඉඩම සම්බන්ධයෙන් ආරවුලක් නොමැති නම් කලත්‍රයට හෝ ඒලග නීත්‍යානුකූල ගිණිකරුට දීමනාපත්‍රය තියමින් සේවාධානතු ආකාර බාරදෙන්න. එසේම එම ප්‍රදානපත්‍රයේ උරුම සහතික කිරීම සඳහා ඇමුණුම 6 හා ඇමුණුම 7 ආකෘති භාවිතා කළ හැකිය. ආරවුලක් ඇති අවස්ථාවකදී පාර්ශවකරුවන් අතර සම්භවයක් පත් කිරීමට අපහසු නම්, එවිට කලත්‍රයා ජවත්ව සිටින්නේ නම් මහු / ඇය වෙත ප්‍රදානපත්‍රය භාරදිය හැකි අතර කලත්‍රයා මිය ගොස් නම් III වන උපලේඛනයේ මුල් පුද්ගලයාට ප්‍රදානපත්‍රය භාරදිය හැක. III වන උපලේඛනයේ මුල් පුද්ගලයා ඉඩම හුක්කි නොවීදින හා වෙනත් අය හුක්කි වීදින වීථක පාර්ශව අතර සම්භවයක් ඇති කළ නොහැකි නම් නීත්‍යානුකූල උරුමකරුට ප්‍රදානපත්‍රය ලබාදිය යුතුය. එවැනි ප්‍රදානපත්‍රයක උරුම සහතික කිරීමද මහේ 2006/1 ව්‍යුලේඛයේ උපදෙස් අනුව ක්‍රියාකරන්න.

ප්‍රදානපත්‍රකරු ජවත්ව සිටියදී ප්‍රදානපත්‍රය නොලැබීම නිසා උරුමකරුවන් පත් කිරීමට නොහැකිවීමේ අවස්ථා සම්බන්ධයෙන් උරුමකරු තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් තිබේ නම් කරුණාකර ඒ පිළිබඳව මාගේ උපදෙස් ලබාගන්න. මේ සම්බන්ධව අධිකරණය මගින් ලබා දී ඇති නව නීති වාර්තා අනුව පිරිණ නැවීමෙන් පසු උපදෙස් නොමැතිව ක්‍රියාත්මක නොකරන්න.

**(3) කිසිවෙකු අයිතිවාසිකම් නොකියන ප්‍රදානපත්‍ර.**

ඉඩම සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රදානපත්‍රයක් නිකුත් කරන ලද ඉඩමක් සඳහා ගිණිකම් කීමට උරුමකරුවන් කිසිවෙකු නැති අවස්ථාවක පහතේ 104 වැනි වගන්තිය යටතේ අවලංගු කිරීම සඳහා ඔබේ නිර්දේශ අදාළ පරිදි පළාත් ඉඩම කොමසාරිස් මගින් මා වෙත ඉදිරිපත් කරන්න. එහෙත් මේ සඳහා තිස්විස වශයෙන් උරුමකරුවන් නැති බව හඟවුරු කරගැනීම ප්‍රාදේශීය ලේකම්ගේ වගකීමක් වේ.

එසේ හඟවුරු කරගැනීමෙන් පසු එම ප්‍රදානපත්‍රය අවලංගු කිරීම සඳහා වූ දැන්වීමක් ඇමුණුම 9 අනුව පිළියෙල කර අදාළ පරිදි පළාත් ඉඩම කොමසාරිස් මගින් මා වෙත එවන්න. එම ඇමුණුම භාෂානුසාරයෙන් පිළියෙල කිරීම මච්ඡිත් සිදු කර මුද්‍රණලාභීපති වෙත ගැනීමට කටයුතු කරමි. එම දැන්වීමේ කාලය තුළ ප්‍රදානපත්‍රය අවලංගු කිරීමට විරුද්ධව ඉල්ලීමක් ඉදිරිපත් නොවුණේ නම් ඒ බවට සහතිකයක් ද සමග අදාළ ප්‍රදානපත්‍රය හා කාර්යාල පිටපත අවලංගු කිරීම සඳහා වූ නිර්දේශයක් අදාළ පරිදි පළාත් ඉඩම කොමසාරිස් / නියෝජ්‍ය ඉඩම කොමසාරිස් (අත්තර් පළාත්) මගින් ඇමුණුම 10 හි එවන්න. මෙම ප්‍රදානපත්‍රය අවලංගු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් අනුමැතිය දුන් පසු ඒ බව ඔබ වෙත මා විසින් දන්වා සිටීමෙන් පසු එම ප්‍රදානපත්‍රය ලියාපදිංචි කර තිබුණේ නම් ඇමුණුම 11 අනුව එහි ලියාපදිංචි අවලංගු කරවා එහි පිටපතක් සමඟ ප්‍රදානපත්‍රය ප්‍රදානපත්‍ර වෙලුමේ නොගනු කරන්න. ඉන්පසු එම ඉඩම රජයේ ඉඩමක් සේ සලකා ඉදිරි ක්‍රියා මාර්ග ගත හැකිය.

V කොටස

ප්‍රදානපත්‍ර බැහැර කිරීම.

ප්‍රදානපත්‍ර බැහැර කිරීම සම්බන්ධව මා විසින් නිකුත් කර ඇති 2007/1 වසරේදී මාගේ අවධානය යොමු කරමි. ප්‍රදානපත්‍ර බැහැර කිරීම සඳහා දැනට ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා එහි පරිපූරක මගින් අර්ථ නිරූපනය කර ඇති "අනුමත වෙනත් නියමිත ආයතන" වල ලැයිස්තුවක් ප්‍රාදේශීය ලේකම් විරුද්ධයේ පනසුව සඳහා මේ සමග අමුණා ඇත. (අඞුණුම් 12) මෙම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් 2007.05.09 දිනට 1988 අංක 78 දරණ මුදල් සංශෝධන පනත යටතේ හා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ලියාපදිංචි කරන ලද ආයතන වේ.

ජවිත භුක්තිය පමණක් ලබා දී ඇති ප්‍රදානපත්‍ර බැහැර කිරීම.

ජවිත භුක්තිය සඳහා පමණක් ලබා දී ඇති ප්‍රදානපත්‍රයක් බැහැර කිරීමේදී ජවිත භුක්තිකාරිය හා නීත්‍යානුකූල උරුමකරු යන දෙදෙනාගේම නැමැත්ත ලබාගැනීම අවශ්‍යය. එය අනුමත නිලිත ආයතනයක උපසක් හෝ ඇපකරයක් ලෙස කැබිමිට අවශ්‍ය වන විට ජවිත භුක්තිකරු හා නීත්‍යානුකූල උරුමකරු යන දෙදෙනාම උපසට හෝ ඇපකරයට බැඳ තැබිය යුතුය.

මූල්‍ය ආයතනයක් වෙත බැහැර කරනු ලැබූ ප්‍රදානපත්‍රයක අයිතිය පවරාගැනීම.

මූල්‍ය ආයතනයක් විසින් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය නිසි පරිදි ලැබ ප්‍රදානපත්‍රයක් බැහැර කරගෙන ඇති විටක හා එම මූල්‍ය ආයතනයට ප්‍රදානපත්‍රකරු ගෙවිය යුතු ණය ගෙවීම පැහැර හැර ඇති විටක එම ඉඩම එම මූල්‍ය ආයතනයට පවරාගත හැකිය. එසේ පවරා ගැනීමෙන් පසු එම ඉඩම සඳහා මූල්‍ය ආයතන විසින් විකුණුම් සහතිකයක් (Certificate of Sale) සකස් කර ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලා ගිවි වෙත ඉදිරිපත් කරනු ඇත. එම විකුණුම් සහතිකයට ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි ඇතුළත් ද යන්න පරීක්ෂා කොට එම කොන්දේසි ඇතුළත් නම් පමණක් ලියාපදිංචියට අවසර දිය හැකිය. මූල්‍ය ආයතනයට මෙම ඉඩම ඕනෑම පුද්ගලයෙකුට චිත්තිය ගැනී අතර ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගැනීමට හැකිය. එසේ වුවද එම ඉඩම ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන හා ප්‍රදානපත්‍රයේ කොන්දේසි සමග බැඳී පවතී. එම නිසා මූල්‍ය ආයතනය සකස් කරන විකුණුම්කරය ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි වලින් ද බැඳී පවතින බව සැලකිය යුතුය. එවැනි විකුණුම්කර සහතිකයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් මූල්‍ය ආයතනයෙන් ලද විට ඊට අවසර දීමට ප්‍රාදේශීය ලේකම්ට ක්‍රියා කළ හැකිය. කරලට අර්ථ ගන්වන්නේ නම් මූල්‍ය ආයතනය වෙතින් මිලදී ගන්නා ඉඩම, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදාදුන් ඉඩමක් සේ හවදුරටත් සැලකිය යුතුය.


ප්‍රදානපත්‍රකරු ණය ගෙවීම පැහැර හරිනු ලැබූ අවස්ථා වල එම ඉඩමේ අයිතිය පවරා ගැනීමට ක්‍රියා කරන බව මූල්‍ය ආයතනය මඬ වෙත දැනවු විට කරුණාකර ඉහත උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස අදාළ මූල්‍ය ආයතනයන්ට දැනුම් දෙන්න.

"බැහැර කිරීම" යන්නෙන් අදහස් කරන්නේ එහි ව්‍යාකරණානුකූල විධිවිධානවලට හා සම්බන්ධිත ප්‍රකාශයන් ද සහිතව ඉඩමක් හෝ එහි අයිතිය පිලිබඳ ඕනෑම අන්දමක ගනුදෙනුවකි. තවද මිප්පුවකින් හිමිකරදීම, අන්තිම කැමති පත්‍රයකින් ලියාදීම, නැගී කිරීම, භූමිමාරු කිරීම, බදුදීම, උසස් කිරීම හෝ සිත්තක්කරව දීම යන කවරක් වුවද මීට ඇතුළත් වන්නේය.

**වෙතක් කරුණු**

මෙම ව්‍යුලේඛය මගින් පැහැදිලි නොවන කරුණු ඇත්නම් කරුණාකර එ පිළිබඳව මගේ උපදෙස් විමසීමට කටයුතු කළයුතු අතර මෙහි සඳහන්ව ඇති ආකෘති පත්‍ර තම අභිමතය සඳී වෙතක් කරමින් වෙතක් කරුණු සඳහා භාවිතා කිරීම නොකළ යුතුය. එවැනි අධිභාගාවසන් ඇත්නම් ඒ ගැන මගේ අධිධානය කරුණාකර යොමුකරන්න.

ඉහත කරුණු සම්බන්ධව මේ වන විට මා විසින් හෝ පළාත් ඉඩම් කොමසාරිස්වරුන් විසින් වෙතක් උපදෙසක් මඬ වෙත ලබාදී තිබේ නම් එම උපදෙස් අන්තිවුවා කරුණාකර මෙම උපදෙස් අනුව ක්‍රියා කිරීමට කටහත් කරගන්න. කරුණාකර මෙම ව්‍යුලේඛය ලද බව දන්වන්න.

  
 රජ. ඩී. එ. ඩී. බොරලැස්ස  
 ඉඩම් කොමසාරිස් ජනරාල්

- පිටපත් :-
- 01. ලේකම් - ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය - දැ. ගැ. ස.
  - 02. ලේකම් - ජාතික සංරක්ෂණ හා ස්වදේශ කටයුතු අමාත්‍ය - දැ. ගැ. ස.
  - 03. රෙජිස්ට්‍රාර් ජනරාල් - ප්‍රදානපත්‍ර වල සඳු කටයුතු වලදී ලේඛන ලියාපදිංචි කිරීම පිළිබඳව මෙහි දී ඇති උපදෙස් මඬගේ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්වරුන් වෙත ලබාදෙන්නේ නම් මැනවි. මෙහි ගඳුන්වා දී ඇති ආකෘති හා අනුමත ආකෘති පත්‍ර ගැරුණු විට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පිළියෙල කර එවන වෙතක් ලේඛන ලියාපදිංචි කිරීම අන්තිවුවීමට ක්‍රියා කරන ලෙස කරුණාකර දන්වා සිටිමි.
  - 04. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් - දැ. ගැ. ස.
  - 05. සියලුම පළාත් ඉඩම් කොමසාරිස්වරුන් වෙත - ඉඩම් සංවර්ධන ආදාපනත යටතේ නිකුත් කර ඇති ප්‍රදානපත්‍ර වල සඳු කටයුතු සම්බන්ධව මෙම ව්‍යුලේඛයේ උපදෙස් අනුව ක්‍රියා කිරීම සඳහා සහ මීට අදාලව වෙතක් උපදෙස් ව්‍යුලේඛ නිකුත් කිරීම අන්තිවුවීම සඳහා.

**නැමුණු 1**

මගේ අංක :- .....  
 200..... මස ..... දින,  
 ..... නාරාහේන්පිට.

ඉඩම් කොමසාරිස් ජනරාල් / පළාත් ඉඩම් කොමසාරිස්,

**ප්‍රදානපත්‍ර වල කොන්දේසි ලිහිල් කරගැනීම.**

මතු සඳහන් ප්‍රදානපත්‍රයේ සඳහන් කොන්දේසි ලිහිල් කරගැනීමට ඉල්ලීමක් මා වෙත ලැබී ඇත. ඉඩම් සම්බන්ධ විස්තර පහත සඳහන් කරන අතර ප්‍රදානපත්‍රයේ අඩම බෙදුම් ඒකකය සහ අඩම භාගය ලිහිල් කරමින් සංශෝධිත ප්‍රදානපත්‍රයක් පිළියෙල කිරීම කිරීමේදී කැපී. එසේම මෙම ප්‍රදානපත්‍රය ආසන්න රජයට භාරගැනීම සඳහා අනුමැතිය පතමි.

- 01. ප්‍රදානපත්‍රයේ අංකය :
- 02. අතරු බේදීමට ඉඩ ඇති / නැති බව :
- 03. අතරු බේදීමට ඉඩම් ඇත්නම් ඉඩ සැලසී ඇති අඩම භාගය :
- 04. අතරු බේදීමට ඉඩම් ඇත්නම් ඉඩ සැලසී ඇති අඩම බෙදුම් ඒකකය :
- 05. ඉඩමේ දැනට ඉදිකර ඇති කිට්ටය ගණන :
- 06. එක් එක් කිට්ටයේ විස්තර :

කිට්ටය අංකය	දිග (අඩි)	පළල (අඩි)	විස්තී	විහලය	ඉදිකළ වර්ෂය (ආසන්න වශයෙන්)	පදිංචිකරු දීමනාපත්‍රලාභියාට ඇති පොතේ අවසාන
01						
02						
03						
04						
05						

- 07. පළාත් පාලන ආයතනය විසින් අනුමත කර ඇති අඩම බෙදුම් ඒකකය :
- 08. නිර්දේශ පදනම් කරගත් වශේෂ ගෝල ඇත්නම් ඒ පිළිබඳ විස්තර :

ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්තරි පළාත්)

(හැ. යු. මෙම චාරිචාව සමඟ දීමනාපත්‍රය එවීම අවශ්‍ය නැත)



ප්‍රදානපත්‍රයේ කොන්දේසි  
සංශෝධනය

**අමුණුම 2**

මෙම අංක : .....  
200..... මස ..... දින,  
..... කාර්යාලයේ දී.

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර්,

**1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්  
සංවර්ධන (සංශෝධිත) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා  
පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක් ආපසු රත්යට  
භාරදීමේ ලියාපදිංචි කිරීම.**

..... පළාත් සභාවේ,  
දිස්ත්‍රික්කයේ, ..... ප්‍රාදේශීය ලේකම්, කොට්ඨාසයේ,  
..... ග්‍රාම නිලධාරී වසමේ,  
..... ලිපිනයේ පදිංචි,  
..... (දිවයිනාගාරයේ නම) (1)

වන මම / .....  
..... (දේශගාරයේ නම) (2)  
වන මම / ..... වන මම / අපි  
..... (දේශගාරයේ නම) (3)

මා මෙය / අප මෙය ලැබී ඇති ..... අංක දරණ ප්‍රදානපත්‍රයේ පදනමේ කොන්දේසි  
සංශෝධනය කර නව ප්‍රදානපත්‍රයක් ලබාගැනීමේ පොරොන්දුව මා අද දින එකී  
..... අංක දරණ ප්‍රදානපත්‍රය ආපසු ලී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී  
ජනරජයට භාරදෙමි. / භාරදෙමු.

**එකී ඉඩමේ උසස්වීමක්**

.....  
.....  
.....

**ප්‍රදානපත්‍ර අංකය**                      **පෙර ලියාපදිංචි අංකය**                      **ලියාපදිංචි කළ දිනය**

.....

අපහ කී ප්‍රදානපත්‍රය අද දින ආපසු භාර ගනිමි.  
ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්සන් පළාත්)

(ප්‍රදානපත්‍රකරු ජීවත්ව සිටී නම් අංක 2, 3 පිරවීම අවශ්‍ය නැත. ප්‍රදානපත්‍රකරු මියයාම නම් අංක 2,3  
සම්පූර්ණ කරන්න. ජීවිතඥානිකරු හා දිවයිනාපත්‍රකරු යන දෙදෙනාම මියයාම නම් අංක 2 සම්පූර්ණ  
කරන්න)

ඇමුණුම 3

ප්‍රාදේශීය ලේකම්

ආක දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදානපත්‍රයේ වරද නිවැරදි කිරීම.

..... හි පදිංචි  
(ලිපිනය)

..... වන මම  
(ප්‍රදානපත්‍රකරුගේ / පවිත්‍රකර්තෘගේ / නිකායානුකූල උරුමකරුගේ සම්පූර්ණ නම)

..... ග්‍රාම නිලධාරී වසමේ

ගමේ / පනපදයේ රජයේ ඉඩම් කෙටියක් නිකායානුකූලව ලැබී / උරුම වී ඇති බවත්, ඒ ඉඩම් කොටස වෙනුවෙන් ලබා දී ඇති ආක ..... දරණ ප්‍රදානපත්‍රයේ පහත සඳහන් වරද ඒ සම්බන්ධ සඳහන් කර ඇති ආකාරයට නිවැරදි විය යුතු බවත්, මගේ විශ්වාසයේ හැටියට සහතික කර ප්‍රකාශ කර සිටීමත් එම වරද නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.

වැරදි ලෙස සටහන් වී ඇති ආකාරය.  
.....  
.....  
.....

නිවැරදි කිරීමෙන් පසුව සටහන් විය යුතු ආකාරය.  
.....  
.....

දිනය : ..... අත්සන

දිනය : ..... සාමදාන විනිශ්චයකාර තැනැත්තෙහි අත්සන  
නිල මුද්‍රාව

සටහන් : .....

**ඇමුණුම 4**

මගේ අංක :- .....  
 200..... මස ..... දින,  
 ..... කාර්යාලයේ දී.

ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්පරි පළාත්)

**එ-ක දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදානපත්‍රයේ වරද නිවැරදි කිරීම.**

ඉහත කාරණය සම්බන්ධයෙන් ..... විසින් මා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළ කරුණු නිවැරදිය. එම ඉල්ලීම ඉටුකර දීමෙන් මේ ඉඩමට සම්බන්ධතා ඇති කිසිවෙකුට භාණිකත් සිදු නොවන බවත්, මේ හා සම්බන්ධ කිසිවක් වැඩා වක් සිදු වී ඇති බවට සැඟවීමට පහවන බවත්, ඉඩමේ භුක්තිය පිළිබඳ ආරවුලක් නැති බවත්, සහතික කරමින් ඉල්ලීම නිර්දේශ කර පහත සඳහන් ලියවිලි සමඟ පුදුහු කටයුතු සඳහා ඉදිරිපත් කරමි.

- 01. ඉල්ලුම් පත්‍රය.
- 02. ප්‍රදානපත්‍රයේ මූල පිටපත.
- 03. උස්පැත්ත සහතිකය / ජාතික භාණ්ඩාගාරයේ සහතික පිටපත්.  
(තම නිවැරදි කළ යුතු අවස්ථා වලදී සමඟි.)
- 04. ....
- 05. ....

.....  
 ග්‍රාම නිලධාරීන් / ක්ෂේත්‍ර උපදේශකයන් අත්සන

දිනය :- .....

.....  
 ග්‍රාම නිලධාරීන් මුද්‍රාව

**ජනපද නිලධාරී / ඉඩම් නිලධාරීන්ගේ නිර්දේශය.**

ඉහත ඉල්ලීම නිර්දේශ කරමි.

.....  
 ජනපද නිලධාරී / ඉඩම් නිලධාරී

දිනය :- .....

**ඇමුණුම 3**

මගේ අංකය : .....  
 ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,  
 .....

සළාත් ඉඩම් කොමසාරිස් / කියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්කර් සළාත්)

**රජයේ ඉඩම් ආඥා පනතේ 20 වගන්තිය යටතේ පනවා ඇති ඉඩම් නියෝග 210 වගන්තිය සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද ප්‍රදානපත්‍රයක වරද නිවැරදි කිරීම.**

දීමනාපත්‍ර අංකය : .....

ලියාපදිංචි අංකය : ..... දිනය : .....

මේ වරද සිදු වී ඇත්තේ පහත සඳහන් ආකාරයට බව මම නිගමනය කරන අතර, ඒ සඳහා වගකිව යුත්තේ පහත සඳහන් අය / අයවලුන් බව තීරණය කරමි. එකී වරද සිදු වී ඇත්තේ අදාළ නිලධාරීන්ගේ / නිලධාරීන්ගේ නොසැලකිලිල නිසා බව / නොසැලකිලිල නිසා නොවන බව තවදුරටත් තීරණය කරන අතර, ඔවුන් සම්බන්ධව විනයානුකූලව ක්‍රියා කරමි / ක්‍රියා කිරීම අවශ්‍ය නොවේ.

වරද සිදු වී ඇති ආකාරය :

.....  
 .....  
 .....

මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් :

නම	තනතුර
01. ....	.....
02. ....	.....
03. ....	.....

පහත සඳහන් ලියවිලි අවශ්‍ය කරවනු සඳහා අමුණා එවමි.

01. ඇමුණුම 3 දරණ ඉල්ලුම් පත්‍රය,
02. ඇමුණුම 4 දරණ ක්ෂේත්‍ර පරික්ෂණ වාර්තාව,
03. ප්‍රදානපත්‍රයේ මුල් පිටපත,
04. ප්‍රදානපත්‍රයේ කාර්යාල පිටපත,
05. ඉඩම් ලෙජරයේ සහතික පිටපතක්,
06. බලපත්‍රයේ සහතික පිටපතක්,
07. අදාළ පිඹුරේ සහ කැබ්ලි ලැයිස්තුවේ පිටපතක් (ඉඩම, මායිම හෝ වසහරිය පිළිබඳ නිවැරදි කිරීමක් සම්බන්ධයෙන් පමණි)
08. තමේ වෙනස නොවුරු කරන ලියවිලි (තමේ වරදක් සම්බන්ධයෙන් තම පමණකි)
  - 01.
  - 02.
  - 03.

මෙම වරද නිවරදි කිරීම නිර්දේශ කරමි.

.....  
 ප්‍රාදේශීය ලේකම්

**මුල් අයිතිය සහතික කිරීම**

**ප්‍රශ්න 6**

මගේ අංක :- .....  
 200..... මස ..... දින,  
 ..... කාර්යාලයේදී.

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,  
 .....

**1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්  
 සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා  
 පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයෙහි  
 මුල් අයිතිය සහතික කිරීම.**

..... පළාත් සභාවේ, ..... ප්‍රාදේශීය  
 ලේකම් කාර්යාලයේ, ..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ප්‍රාදේශීය ලේකම් /  
 නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්තර් පළාත්) ..... වන මම, 1969  
 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත (464 වන  
 අධිකාරිය වූ) ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව .....  
 ..... නමින් නිකුත් කරන ලද අංක .....  
 දරණ ප්‍රදාන පත්‍රයෙහි ප්‍රදානපත්‍රලාභියා වූ ඉහත නම සඳහන් කැමැත්තා මිඟ්ටොස් ඇති බව පිළිගත් බැවින් එහි  
 එම දීමනාපත්‍රලාභියා වන .....  
 ගේ ..... වන .....

(උරුමකරුගේ ආකීර්ෂණය) ..... (උරුමකරුගේ නම)

..... ට ඉහත පදනම අංකය දරණ ප්‍රදානපත්‍රයෙහි මුල් අයිතිය ඉඩම් සංවර්ධන  
 ආඥා 49 හා 72 වගන්ති යටතේ උරුම මෙහිත් සහතික කරමි. යටෝක්ෂිත ප්‍රදානපත්‍රය ලියාපදිංචි කළ  
 පත්ඉරුවේ මෙම මුල් උරුමය සහතික කිරීම ලියාපදිංචි කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

එහි අවලංගුකරණය .....

02. මෙම ප්‍රදානපත්‍රයෙහි ලියාපදිංචිය පිළිබඳ විස්තර පහත දැක්වේ.  

ප්‍රදානපත්‍ර අංකය	ලියාපදිංචි කළ අංකය	ලියාපදිංචි කළ දිනය
.....	.....	.....

03. මෙම ලිපියේ පිටපත් 03 ක් මේ සමඟ එවමි.  

ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්  
 (අත්තර් පළාත්)

**ජවිත භුක්තිය සහතික කිරීම**

**ඇමුණුම 7**

මගේ අංක :- .....  
 200..... මස ..... දින,  
 ..... කාර්යාලයේ දී.

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාරි,  
 .....

**1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංයෝජිත) පනතින් සංයෝජිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයෙහි**

**ජවිත භුක්තිය පැවරීම.**

..... පළාත් භාෂාවේ, ..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) ..... වන මම, 1969 අංක 16 දරණ පනතින් සහ 1981 අංක 27 දරණ ඉඩම් සංවර්ධන (සංයෝජිත) පනතින් සංයෝජිත (464 වන අධිකාරිය වූ) ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව ..... නමින්

(අනුමැතියෙන් නම්)

නිකුත් කරන ලද පහත උපලේඛනයේ විස්තර කෙරෙන අංක ..... දරණ ප්‍රදාන පත්‍රයෙහි ප්‍රදානපත්‍රලාභියා වූ ආගත නම් සඳහාත් පැහැරපා මියගොස් ඇති බව පිළිගත් බැවින් එකී ..... ගේ නිකායානුකූල කලත්‍රයා වන ..... ගේ නිකායානුකූල කලත්‍රයා වන

(අනුමැතියෙන් නම්)

..... නමින් එකී ප්‍රදානපත්‍රයෙහි ජවිත භුක්තිය ඉඩම් සංවර්ධන ආඥා පනතේ 48 හා 48(අ) වගන්තිය යටතේ මෙයින් සහතික කරමි. යටෝක්ත ප්‍රදානපත්‍රය ලියාපදිංචි කළ පත්තරුවේ මෙම සහතිකය ලියාපදිංචි කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

**එකී උපලේඛණය**

උතුරට : .....  
 නැගෙනහිරට : .....  
 දකුණට : .....  
 බස්නාහිරට : .....

මෙම ප්‍රදානපත්‍රයෙහි පෙර ලියාපදිංචිය පිළිබඳ විස්තර පහත දැක්වේ.

<b>ප්‍රදානපත්‍ර අංකය</b>	<b>ලියාපදිංචි කළ අංකය</b>	<b>ලියාපදිංචි කළ දිනය</b>
.....	.....	.....

මෙම ලිපියේ පිටපත් 03 ක් මේ සමඟ එවමි.

ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)

**ප්‍රදානය වලංගු නොවන  
බව ප්‍රකාශ කිරීම**

**පැමිණීමේ දි**

මගේ අංක :- .....  
 200..... මස ..... දින,  
 ..... කාර්යාලයේ දී.

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර්,  
 .....

**1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්  
 සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා  
 පනතේ 19(4) වගන්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක  
 ප්‍රදානය වලංගු නොවන බව ප්‍රකාශ කිරීම.**

..... පළාත් සභාවේ, ..... ප්‍රාදේශීය  
 ලේකම් කොට්ඨාසයේ, ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්කර් පළාත්) .....  
 ..... වන මම, 1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්  
 සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අතිරේක  
 ජනාධිපතිතුමා විසින් 19..... මස ..... දින අවසන් වන තුරු අංක .....  
 ..... දරණ ප්‍රදාන පත්‍රය .....  
 පිළිබඳව ..... වෙත සහක උපදේශිකයන් අත්වන ඇති ඉඩම් සඳහා ප්‍රදානය  
 කොට දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ අංක ..... යටතේ .....  
 දින ලියාපදිංචි කරනු ලැබ ඇතත්, අතිරේක ජනාධිපතිතුමා විසින් එකී ප්‍රදානපත්‍රය අත්සන් කළ දිනට පෙරාතුව  
 ඉහත කී ප්‍රදානලාභියා වූ .....  
 ..... යන අය මිය ගොස් ඇති බව ඇත් පෙනී යන බැවින්, එම  
 ප්‍රදානය අවලංගු කිරීමට පළාත් ඉඩම් කොමසාරිස්ගේ / ඉඩම් කොමසාරිස් ජනරාලයේ .....  
 අංක හා ..... දිනැති ලිඛිතව ප්‍රකාශ කරමි.

**උපදේශිකයා**

<b>ප්‍රදානපත්‍ර අංකය</b>	<b>ලියාපදිංචි කළ අංකය</b>	<b>ලියාපදිංචි කළ දිනය</b>
.....	.....	.....

මෙම ලිපියේ මටපත් 3 ක් මේ සමඟ එවමි.

ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්කර් පළාත්)

**ආර්ථික 9**

**ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19 වන වගන්තියේ (4) වන උප වගන්තිය යටතේ  
නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රය අවලංගු කිරීම - (104 වගන්තිය)**

**සඳහා වූ නිවේදනයයි.**

..... පළාත් සභාව, ..... දිස්ත්‍රික්කය,  
..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම්  
කොමසාරිස් (අන්තර් පළාත්) ..... වන මම, ඉඩම්  
සංවර්ධන ආඥා පනතේ 19(4) උප වගන්තිය යටතේ අභ්‍යන්තර ජනාධිපති විසින්  
දින ප්‍රදානය කර ඇති අංක ..... අර්ථ ප්‍රදාන පත්‍රයේ හිමිකරු වන  
..... පදිංචි .....  
..... වෙත ප්‍රදානය කොට  
..... දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අංක .....  
යටතේ ..... දින ලියාපදිංචි කරනු ලැබ ඇති පහත උපලේඛණයේ දැක්වෙන ඉඩමට  
අනුප්‍රාප්තිකයෙකු වීම සඳහා නීත්‍යානුකූලව හිමි අයෙකු නොමැති වීමෙන් හෝ නිමිකම් ඇති අයෙකු සිටියද මහ  
/ ඇග අනුප්‍රාප්තිකයෙකු වීමට අත්මැති වීමෙන් අනුප්‍රාප්තිකභාවයට නොනොකු පත්වීමට හැකැයි වාර්තා වී ඇති  
බැවින් එකී දීමනාපත්‍රය උක්ත පනතේ 104 වන වගන්තිය යටතේ අවලංගු කිරීමට ක්‍රියා කරගෙන යන බැව්  
මෙයින් දැනුම් දෙමි. මෙ පිළිබඳව යම් විරෝධතාවයක් ඇත්නම් එය ..... දිනට පෙර  
මාචෙත ලිඛිතව දැනුම්දිය යුතුය.

**එකී උපලේඛණය**

..... පරිපාලන දිස්ත්‍රික්කයේ ..... ප්‍රාදේශීය  
ලේකම් කොට්ඨාසයේ ..... පන්තුවේ / කොර්ලේ .....  
ඉාම නිලධාරී කොට්ඨාසයේ ..... නැමැති ගමේ පිහිටා ඇත්තාවූ ද,  
..... ගාරයේ ඇති සහ සර්වේ ජනරාල වරයා විසින්  
සම්පාදිත අංක ..... අර්ථ ක්ෂේත්‍ර පත්‍රයෙහි / .....  
විසින් සම්පාදිත අංක ..... අර්ථ කට්ටි තැබීමේ ලිප්පුවේ / .....  
..... විසින් සම්පාදිත අංක ..... අර්ථ රේඛා  
සටහනේ අංක ..... අර්ථ කී නැබැලිල වශයෙන් පෙන්නුම් කොට ඇත්තාවූ ද,  
ප්‍රමාණයෙන් හෙක්ටයාර් / අක්කර ..... රූඩ් ..... පර්චස් ..... ක්  
විශාලත්වය ඇත්තාවූ ද, පහත දැක්වෙන පරිදි මායිම් වූ අර්ථයේ ඉඩම :

- උතුරට : .....
- නැගෙනහිරට : .....
- දකුණට : .....
- බස්නාහිරට : .....

දිනය : .....

.....  
ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්(අන්තර් පළාත්)  
නම .....  
කොට්ඨාසය .....  
නිල මුද්‍රාව .....



මගේ අංක :- .....  
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය .....  
දිනය :- .....

පළාත් ඉඩම් කොමසාරිස් මහින්,  
ඉඩම් කොමසාරිස් ජනරාල්.

**1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්  
සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා  
පනත යටතේ ප්‍රදානය කරන ලද ප්‍රදාන පත්‍රයක්  
104 වැනි වගන්තිය යටතේ අවලංගු කිරීම සඳහා නිර්දේශය**

..... පළාත් සභාවේ, ..... ප්‍රාදේශීය  
ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්හැර පළාත්) .....  
..... වන මම, 1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ ඉඩම්  
සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ අතිහරු  
ජනාධිපතිතුමා විසින් ..... දින ප්‍රදානය කර ඇති අංක ..... දරණ ප්‍රදාන  
පත්‍රයේ හිමිකරු වන .....  
පදිංචි ..... වෙත ප්‍රදානය කොට දිස්ත්‍රික්  
රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ..... අංක යටතේ ..... දින  
ලියාපදිංචි කරනු ලැබ ඇති දීමනාපත්‍රයේ නීත්‍යානුකූල හිමි කම් අවලංගු කරන බවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  
සමාජවාදී ජනරජයේ ..... අංක දරණ හා .....  
දිනැති අති විශේෂ ගැහටි පත්‍රයේ ඇති මේ මට්ටමේ උපදාන පත්‍රයේ කිසිදු ප්‍රදානයක්  
විසින් වැරදිව හෝ ලිඛිතව මා වෙත සිදු කර නොමැති බවත් එබැවින් මෙම ඉඩම් සඳහා නීත්‍යානුකූල  
හිමිකරුවෙකු නැති බවට හැකිමට පත්ව මෙම ප්‍රදානපත්‍රය ඉඩම් සංවර්ධන ආඥා පනතේ 104 වන වගන්තිය  
යටතේ අවලංගු කිරීම නිර්දේශ කරමි.

ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (අත්හැර පළාත්)

**ප්‍රදානය පත්‍රය අවලංගු කිරීම**  
**(104 වන වගන්තිය)**

විගේ අංක :- .....  
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය :- .....  
දිනය :- .....

ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,

**ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වන වගන්තිය යටතේ**  
**නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයක් 104 වැනි වගන්තිය යටතේ**  
**අවලංගු කිරීම පියාපදිංචි කිරීම.**

ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වන උප වගන්තිය යටතේ අතිරේකු ජනාධිපති කුමා විසින්  
..... දින ..... යන දාය වෙත ප්‍රදානය කර  
..... දාය දරණ ප්‍රදාන පත්‍රයට අයත් පහත උපලේඛනයේ දැන්වෙන ඉඩම් සඳහා  
නීත්‍යානුකූල හිමි අයෙකු තෝමැති විමෝන් හෝ හිමි අයෙකු සිටිය ද බිඳු / ඇය අනුප්‍රාප්ත විමට අත්මැති විමෝන්  
අනුප්‍රාප්තවීමට කෙතෙකු කැනැස් සැහිමට පත්ව අතිරේකු ජනාධිපති කුමා විසින් එකී දිම්තාපත්‍රයට අයත් පහත  
උපලේඛනයේ විස්තර කෙරෙන ඉඩම, ඉඩම් සංවර්ධන ආඥා පනතේ 104 වන වගන්තිය යටතේ අවලංගු කළ  
බවට ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අංක ..... හා .....  
දිනැති ලිපියෙන් දන්වා ඇත. ඒ අනුව මෙම ඉඩම් සඳහා නිකුත් කළ ප්‍රදානපත්‍රය අවලංගු කළ බව  
..... පලාත් සභාවේ, ..... ප්‍රාදේශීය  
ලේකම් කොට්ඨාසයේ, ..... ප්‍රාදේශීය ලේකම් / විශේෂඥ  
ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වන .....  
මම මෙයින් ප්‍රකාශ කරමි.

**එකී ඉඩමේ උපලේඛණය**

.....  
.....  
.....  
.....

පිටපත් 3 ක් මේ සමඟ එවමි.

ප්‍රාදේශීය ලේකම් / විශේෂඥ ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්)

දිනය :- .....

1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ලියාපදිංචි බැංකුගැනීම් වාර්ෂික වැය.

(ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිකාරී විසින් 2007.05.09 දිනට අනුමත ආයතන)

අංක අංකය	බැංකුවේ නම	ලිපිනය	දුරකථන අංකය
01.	සීමාසහිත එස්.සී.පී.සී. බැංකුව	නං. 58, ධර්මපාල මාවත, කොළඹ 07	4242400
02.	ඉන්දියන් ඔටෝමෝබය්ල් බැංකුව	139, හෙලික් විලා, කොළඹ 11	2324422 - 4
03.	ඉන්දියන් බැංකුව	57, සර් බණ්ඩාරන් ජයවර්ධන මාවත, කොළඹ 01	2323402 - 3
04.	සීමාසහිත එම්.සී.සී. බැංකුව	8, පැවිලි බැඳවැන්න පාර, කොළඹ 01	2448765 - 6
05.	නොමර්ෂල් බැංකුන් ශ්‍රී ලංකා ලිමිටඩ්	21, ප්‍රියන්ත පාර, කොළඹ 01	2430420
06.	සීමාසහිත ඩී.එම්.සී.සී. ඩේවන බැංකුව	73, ඩී.එම්.සී.සී.විනායක මාවත, කොළඹ 02	2371371
07.	සීමාසහිත බී.එම්. බැංකුව	86, පාලු පාර, කොළඹ 03	2447062
08.	ද. සොබොනා ආර්ථික බැංකුවේ බැංකුන් කොපරේෂන් ලිමිටඩ්	24, සර් බණ්ඩාරන් ජයවර්ධන මාවත, කොළඹ 01	2447536
09.	පැරණි ඩිවිද්‍යාලයේ බැංකුන් ලිමිටඩ්	40, නාමලි මාවත, කොළඹ 02	2448448
10.	සීමාසහිත කොමන්වෙල් බැංකුව	242, පූජ්‍යයන් පොළොව, කොළඹ 02	4313131
11.	පවුලක් බැංකුන් ලිමිටඩ්	කොළඹ 01, 340, ආර්.පී. ද මෙල් මාවත, කොළඹ 03	2376289 - 92
12.	පැන් එම්.සී. බැංකුන් කොපරේෂන් ලිමිටඩ්	450, අර්ජන් කොට්ඨ, පාලු පාර, කොළඹ 03	2555570
13.	මහජන බැංකුව	75, සර් වික්‍රමපාල එ. ආර්ථික මාවත, කොළඹ 02	2327841 - 6
14.	පූජ්‍යයන් බැංකුන් මහ බැංකුව ලිමිටඩ්	15, ඇල්ෆ්‍රඩ් පොළොව, කොළඹ 03	2370870
15.	සීමාසහිත ඩී.එම්.සී. බැංකුන් (සාමාන්‍ය) ලිමිටඩ්	245, ධර්මපාල මාවත, කොළඹ 07	2679000 - 6
16.	ලංකා බැංකුව	4, ලංකා බැංකු මාවත, කොළඹ 01	2446790 811
17.	සීමාසහිත ඩී.එම්.සී. බැංකුව	37, හෙලික් විලා, කොළඹ 01	2480000
18.	සීමාසහිත බී.එම්. බැංකුව	16, සර් බණ්ඩාරන් ජයවර්ධන මාවත, කොළඹ 01	2326133 - 5
19.	සී.එම්. බැංකුන් එස්.එස්	65 සී. ධර්මපාල මාවත, කොළඹ 07	2447516
20.	සීමාසහිත එම්.සී. බැංකුව	144-142 පොලොව හරහා විලා, කොළඹ 11	2326563
21.	සීමාසහිත පැරිස් බැංකුව	එම්.එස්.සී. විලා, 21 මහල, 479, ඩී.සී. ජය මාවත, කොළඹ 10	2660660
22.	සීමාසහිත සම්පත් බැංකුව	2 මහල, සම්පත් කොට්ඨ, 110, සර් ජයවර්ධන මාවත, කොළඹ 02	4730260
23.	සීමාසහිත සෙල්සන් බැංකුව	හෙලික් කොපරේෂන් ඩී.එම්.සී., 90, පාලු පාර, කොළඹ 03	2456785

1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ලියාපදිංචි බැංකුගැනීම් වාර්ෂික වැය.

(ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිකාරී විසින් 2007.05.09 දිනට අනුමත ආයතන)

අංක අංකය	බැංකුවේ නම	ලිපිනය	දුරකථන අංකය
01.	ලංකා සංවර්ධන බැංකුව	26, බැංකු මාවත, බදුල්ල	035 - 2222849
02.	එස්.එම්.සී. බැංකුන් ලිමිටඩ්	42, ඩී.එම්.සී.පී.ලේ, කොට්ඨාසල, බීම් මහල, තරම් මාවත, කොළඹ 02	2303109 / 110
03.	කුරුමි සංවර්ධන බැංකුව	130, කුරුමිගොඩ පාර, කුරුමි	081 - 214115 / 7
04.	පානික අතිරික්ත බැංකුව	255, පාලු පාර, කොළඹ 03	2573008 / 15
05.	ඩී.එම්.සී. බැංකුව	73/5, පාලු පාර, කොළඹ 03	2442442
06.	රජරට සංවර්ධන බැංකුව	338/18, පැලිප් පාර, බැංකුන් හයිට්, අනුරාධපුර	025 - 2223080
07.	ගාස් පනත් හා ආයෝජන බැංකුව	269, පාලු පාර, කොළඹ 03	2573561
08.	පැරණි සංවර්ධන බැංකුව	382 එ, අභයගිරි ධර්මපාල මාවත, පමුණ, මාතර	041 - 2226208
09.	විශේෂ සංවර්ධන බැංකුව	191, මහලු පාර, කුරුමිගොඩ	037 - 2227567
10.	සීමාසහිත සේනා සංවර්ධන බැංකුව	340, 2/1, ආර්.පී. ද මෙල් මාවත, කොළඹ 03	2375087
11.	සම්පත් සංවර්ධන බැංකුව	28, බණ්ඩාරනායක මාවත, රත්නපුර	045 - 2231215
12.	සම්පත් කොපරේෂන් බැංකුන් ලිමිටඩ්	2, ඩී.පී. පොළොව, කොළඹ 03	2372720
13.	ලංකා පුදුගු ඩිවිද්‍යාලයේ බැංකුන් ලිමිටඩ්	34, මෙල් පාර, කොළඹ 07	2675891 - 95
14.	ශ්‍රී ලංකා විවිධ සංවර්ධන මුදල් සංස්ථා බැංකුව	සර් වික්‍රමපාල එ. ආර්ථික මාවත, කොළඹ 02	2446241

1988 අංක 78 දරණ බැංකු පනත යටතේ පියවැරිම් මුදල සමාගම්,  
(ශ්‍රී ලංකා බැංකුවේ අධිකාරී විසින් 2007.05.09 දිනට අනුමත ආයතන)

අංක අංකය	මුදල සමාගමේ නම	ලිපිනය
01.	විලිසනේ බැංකු සේවක සමාගම ලිමිටඩ්	වර්ගසේ පාර, 84, පොර්ට් පොලො, කොළඹ 07
02.	ආර්ථිකයේ බැංකු සේවක සමාගම ලිමිටඩ්	146, පාර්ලිමේන්තු පාර, කොළඹ 05.
03.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	55 1/1, පලමු මහල, පොර්ට් පොලො, කොළඹ 03.
04.	ඇමෙරිකන් ජාතික බැංකු සේවක සමාගම ලිමිටඩ්	89, තනි පාරේ කොත්මලේ, කොළඹ 02.
05.	කාර්ට්ලි බැංකු සේවක සමාගම ලිමිටඩ්	දෙමළ මහල, "කාර්ට්ලි පාර", 65, කොළඹ 02.
06.	පොලො බැංකු සේවක සමාගම ලිමිටඩ්	84, රජ මාවත, කුරුම.
07.	පොලො ඉන්වෙස්ට්මන්ට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	181/A, පාර්ලිමේන්තු පාර, කොළඹ 07.
08.	පොලො ඉන්වෙස්ට්මන්ට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	277, පුරාණ පොලො, කොළඹ 02.
09.	පොලො බැංකු සේවක සමාගම ලිමිටඩ්	44A, පාර්ලිමේන්තු පාර, කොළඹ 07.
10.	කමරු පොලො ලිමිටඩ්	106, පාර්ලිමේන්තු පාර, කුරුම.
11.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	114, පොර්ට් පොලො, කොළඹ 07.
12.	බැංකු සේවක සමාගම ලිමිටඩ්	36, මධ්‍ය පොලො කොටස, කොළඹ 08.
13.	ඉන්වෙස්ට්මන්ට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	4A, පුරාණ පොලො පාර, කොළඹ 02.
14.	ලංකා මරිනර් බැංකු සේවක සමාගම ලිමිටඩ්	කො. 79, ආර්යා පාරේ පිටුපිටි කන්තකොටුව මාර්ග, කොළඹ 07.
15.	වර්ගසේ බැංකු සේවක සමාගම ලිමිටඩ්	275/75, මහලොව පාරේ පිටුපිටි මාර්ග, කොළඹ 07.
16.	මරිනර් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්	236, පාර්ලිමේන්තු පාර, කොළඹ 03.
17.	මරිනර් පොලො ලිමිටඩ්	විකිට් පොලො මහල, 66 පි මරිනර් පාර, කො. 28, පොර්ට් පොලො පාර, කොළඹ 03.
18.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	පලමු මහල, මධ්‍ය පොලො කොටස, 304 1/1, පුරාණ පොලො, කොළඹ 02.
19.	කමරු ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්	25, ආර්යා පාරේ පිටුපිටි කන්තකොටුව මාර්ග, කොළඹ 07.
20.	පොලො බැංකු සේවක සමාගම ලිමිටඩ්	12, කොළොව පාරේ පිටුපිටි මාර්ග, කුරුම.
21.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	21, කොළොව පාරේ පිටුපිටි මාර්ග, කුරුම.
22.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	11A, මිනරු පාර, කුරුම.
23.	ද බැංකු සේවක සමාගම ලිමිටඩ්	36A, ශ්‍රී මාර්ගයේ පොලො මාර්ග, කොළඹ 07.

අංක අංකය	මුදල සමාගමේ නම	ලිපිනය
24.	ද බැංකු සේවක සමාගම ලිමිටඩ්	97, තනි පාරේ කොත්මලේ, කොළඹ 02.
25.	ද මධ්‍ය බැංකු සේවක සමාගම ලිමිටඩ්	5, පි මධ්‍ය පොලො පාරේ පිටුපිටි මාර්ග, කුරුම.
26.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	92, පාර්ලිමේන්තු පාර, කොළඹ 07.
27.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	459, පුරාණ පොලො, කොළඹ 02.
28.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	331, ආර්යා පාරේ පිටුපිටි කන්තකොටුව මාර්ග, කොළඹ 02.
29.	විකිට් බැංකු සේවක සමාගම ලිමිටඩ්	676, පාර්ලිමේන්තු පාර, කොළඹ 03.
30.	කමරු පොලො ලිමිටඩ්	කො. 1, පොලො කොටස, කොළඹ 02.
31.	කමරු පොලො ලිමිටඩ්	කො. 385, පාර්ලිමේන්තු පාර, කොළඹ 03.